

## බෙදුඩු යංත්‍රීය

අවදාන ගුන්පාවලියේ ප්‍රධාන තුම්කාව පිළිබඳ  
විමර්ශනාත්මක අධ්‍යාපනයක්

පෙළඳ සැක්කාලීය  
අව්‍යාපික පුරුෂ කරගැනීමේ විමලුහුදු පිළි  
සාමාජික අංශ, මිණු සංස්කීර්ණ

පේරිපාලික තත්ත්ව හිජුරෝත්ස්ය .

සම්බුද්ධ පරිනිර්වාණයන් හා සමග ම තරාගත සාහනයෙන් ප්‍රාවත්  
සමූහයා අතර විවිධ ප්‍රාග්ධන උග්‍රීත වන්නට විය . මෙයේ ප්‍රාග්ධන විමල  
මූලික හේතුවන් වූයේ ප්‍රාවත්තයන් වහන්සේලා තම සාන්සාන් වහන්සේල්  
ධීමිය කිසියම වියෙමින්<sup>1</sup> අධ්‍යාපනයක් යටතේ පිළිගැනීමට තොකුම්ති විමයි .  
කටර දාමක් වුවද කාල ප්‍රචාරයක් සමග විවිධ ප්‍රාග්ධන විමල ස්වභාවිකයයි.<sup>2</sup>  
නානාවිධ කුල ප්‍රවේශී සහ රාත්‍රි විරශවලට අයන්  
ප්‍රදානයන්ගෙන් සමන්විත බෞද්ධ ගණයා අතර මේ තත්ත්වය වඩාත්  
සිශ්‍රායන් සිදුවිය . වුදු දහම සියලු දෙනාට සාධාරණ විෂුක්ති මාරුයක්  
දේශනා කරන විටත දහමක් බැවින් ද , තමාට විය බෙදා වෙන්කරගන්  
දෙවියෙකු හෝ දෙදේ තත්ත්වයක් එහි අවිද්‍යාමාන බැවින් ද , මානව දායාව  
පමණක් තොට , සකලවිධ තුතදායාව ම උග්‍රීත බැවින් ද කුමන  
පෘතිවයකට බේදී හියන් එය එම දීමේ වැදුදීයකට මිස නානියට හේතු  
තොටිය .

ඉහතින් දැක්වූ පරිදි බෞද්ධාගමිකයන් පාර්ශ්වගත විම තීයා  
තදනුබඳ අනිවත දැකනා , මෙම සම්ප්‍රදාය සමාම් ත්‍රිත්‍ය වහන්ට විය . එම කුම බෞද්ධ විපරිනාමයේ එක් එලාගමයක් වූයේ ගමනිර ,  
පණ්ඩිතවේදිනීය දීමිය සරල පූජම මගකට යොමු විමයි . උග්‍රීත තුන්ගේ සියලු  
දෙනා වෙත ම දීමේ ගාන්ති සන්දේශය සම්පාදන කරවීමයි . වුදු දහම පාලි  
හෙවත් මාගින් භාජාවෙන් පැවතුණන් සකුබහින් පැවතුණන් එහි අනුගාමන  
ප්‍රාවත්තයන් වහන්සේලා එම පිරිසිදු වුද්ධ ව්‍යවහාර කට පාඨමින් පවත්වීම්  
යෙකශත්හ . සාමාන්‍ය ජනයාට සම්පාදන කරවීම පිණිස විවිධ උපායමාත්  
ළපයෙහි කරගත්හ . එහි ප්‍රතිච්ඡලයක් වශයෙන් කම්ය , ප්‍රන්තභ්‍ය වය බෝධි  
සන්ත්ව - පාර්මිතා සංකල්ප අදිය ප්‍රායෝගික විරිතකරා මාරියන්  
ඉගැන්වීම ආරම්භ කළහ . මේ වියෙමින් සාහිත්‍ය අංශය පාලි සංස්කීර්ණ

සාමාජික බෞද්ධ කරාවන්ගෙන් , පේළේඛය කෙරිණි . ඒවා වුද්ධ  
වෛධියන්ත්වරයන්ගේ වරිත අනුලත් උපදේශාත්මක කරා සාහිත්‍යයක්  
බවත පරිවර්තනය විය . පාලි භාජාවෙන් රිවිත කරා අපදාන පාලි යනුවෙන්ද  
සංස්කීර්ණයෙන් රිවිත කරා අවදාන තමින්ද ප්‍රසිද්ධියට පත්ව ඇතු .

බෞද්ධ සංස්කීර්ණ ගුන්පා අතර වියෙමන්වයක් දරන අවදාන  
සාහිත්‍යය පේරවාදී ධම සම්ප්‍රදාය ඇසුපුරුහ් රෝපණය වී මහායාන ධමයේද  
දී තිශ්‍රය තීයා පේළේඛය වූ සාහිත්‍යයක් හි . දු . දෙවන සියවෙස් 3 රවනා  
කරන්තට අනුයි සැලැකන මහා වස්තු අවදානය මෙම සාහිත්‍ය වංශයෙහි  
අදිනම ප්‍රන්තයයි . අවදාන ගුන්පා බෞද්ධ මූලික සංස්කීර්ණ භාජාවෙන් රවනා  
කර ඇතත් එසේ තැන්ගෙන් ඇද්ධ සංස්කීර්ණයෙන් රවනා කර ඇතත්  
පරිවාදී වුදුසමයෙහි ඒවායේ මූලය<sup>4</sup> හමුවේ . කෙසේ වූවත් බෙහෙවින් ම  
පසුකාලිනව රවනා වී ඇති අවදාන ගුන්පා සපුරා මහායානික ස්වරුපයක්  
දරයි . ඒවා සම්ප්‍රදානයන් ම පාල් ඇද්ධ සංස්කීර්ණ හෙවත් ලොකික  
සංස්කීර්ණ භාජාවෙන් රිවිතය . අවදානයන්හි සංග්‍රහීත ස්වභාවය අනුව විශ්‍රායීම්  
දෙකකි . එක් විශ්‍රායක් මූලගුන්පාය (ඇද්ධ ව්‍යවන) අනෙක් විශ්‍රාය විවිධ  
ර්වකයන්ගේ ව්‍යවනවන්ය . අවදානයන්ට සමගම් පාලි අපදාන ගුන්පායෙන්  
මූලගුන්පායන් ප්‍රමණක් වෙති . අපදාන පාලි වුද්ධක තීක්‍රයට අයන්  
මූල ගුන්පායකි . එම තීක්‍රය ගුන්පායේ ම අපදාන ඇතිඩානය තොලුවන  
එළඟන් තැය ලක්ෂණ ඇති තවත් ගුන්පා සමුහායකි . ජාතක (වයකරා) ,  
ධම්මපද (වයකරා) , විමානවස්‍ය - පෙනවස්‍ය , වුද්ධව්‍යස , විරියාපිටක , පේර  
පේරියා , ඉතිවුත්තක එම ගුන්පායි . මෙක් ගුන්පා හැරුණු විට සංස්කීර්ණ  
අවදානයන්ට වඩාත් සම්පාදනය විනය පිටකයෙන්ත් , සුත්ත පිටකයෙන්ත් හමුවේ .

මැත භාගයෙහි සියවෙස් දෙකක පමණ කාලයක් අවදාන සාහිත්‍යය  
දිරුක්වුන් , විවිධ අංශයන්ගෙන් පරිපෝෂණය වූත් හාස්‍රීය සාක්ෂිත්‍යවන්ට  
බඳත් වූ ආකර්ෂණීය ව්‍යුහයකි . අරදිග ප්‍රකට විද්වතුන් කිහිප පළක ම මෙම  
ව්‍යුහ පිළිබඳ එතිනායික මෙන් ම හාස්‍රීය වින්‍යාම් ඇති පර්යේෂණ  
සිදුකර ඇත . මවුන් අවදාන සාහිත්‍යය ස්වභාවය සාහිත්‍ය ගුන්පා හා  
ඇලනාය කිරීම ද කර ඇත . භාර්තීයන් ප්‍රධාන පේරදිග සාහිත්‍ය ගැවෙෂකයන්  
මේ සාහිත්‍ය පිළිබඳ පර්යේෂණ සිදුකර ඇත්තේ විරුල වශයෙහි . මෙහි දී  
අපදාන ප්‍රතිච්ඡලයක් වශයෙන් කම්ය , ප්‍රන්තභ්‍ය වය බෝධියන් විද්වතුන්ගේ පර්යේෂණ  
විමර්ශනාත්මක අධ්‍යාපනයකට යොමු කිරීමයි .

පේ. එස්. ස්පෙයර් පඩිවරයායේ වරැඹිකරණය අනුව<sup>9</sup> අවදාන වැඩුනකි. මූලාගුන්පාගත ගදා කාංති සහ පදාන කාංති ද පස්වාන් මූලගුන්පාගත පසුකාලීන කාංති) ද වේ. පලමු ගණයේ කාංති පෝරවැනි විනය පිටකයේත් සූත්‍ර පිටකයේත් හමුවේ. විනය-ප්‍රයුජ්තින් විස්තර කිරීමට ප්‍රබන්ධිත කතා ප්‍රව්‍යතක් ද වේ. දැව්‍යාවදානය මෙම විටයට අයත්ය. දෙවන විටයේ කාංති අපදාන පාලියේත් (අවියකරාව) හමුවේ. පසුකාලීන කාංති තෙවිය වරැඹිකරණයට අයත් වේ. මේ සංස්කෘත අවදාන ගුන්පාගත වුවත් තුවුවත් සැම අවදාන ගුන්පාගත් ම රට ආරේතින් ලක්ෂණයන්ගෙන් සමන්විතය. අවදාන යනු පෙළද සංස්කෘත ගුන්පාගත් පිළිබඳ 6 ද්වායාකාර වරැඹිකරණයේ හත්වැනි, අංගයයි. එබැවින් සක මුදු දහමෙහි අවදාන මුද්ධ වචන සේ සලකනු ලැබේ. එවා මූලගුන්පාග. අවදානයන්හි මූල ගුන්පාගත් එම ගුන්පාගලියේ අනියින් පය්වාත්තන කාංතින් හි ද හමුවේ. මේ පාලි මූල ගුන්පාගතවාග සහු ගාසන නම් බෙදුමට අයත් වේ. මෙම බෙදුම්, වරැඹිකරණය පාය ගුන්පාගත් වරැඹිකරණයක් නොව, දෙමින්පාගත කරුණු මත කරන ලද්දකි. මෙම අංග තවයට ආපදාන පාලි ගබඳ ඇතුළත් නොවේ. මෙසේ හෙයින් ද අපදාන පාලි පසුකාලීන සංග්‍රහකුදී කියති. විනය පිටකයේත් සූත්‍ර පිටකයේත් බහුල වශයෙන් අවදාන ලක්ෂණ හමුවේ. අවදාන ගුන්පාගත පෙළද සාහිත්‍යයේ විශේෂ ස්ථානයක් හිමි කර ගැනීමට බලපෑ ප්‍රබල සාධකයන් ය මෙයක්ත් පිටක ගුන්පාගත්ගෙන් බහුල ලෙස ආභාසය ලැබේමයි. දැව්‍යාවදානයේ අන්තර්ගත ඇතුළු විනය කරුණු පරික්ෂා කිරීමේදී මේ තහන්වය වඩාන් තහවුරු වේ.<sup>10</sup> කොට්ඨල් සහ තෙයිල් දැව්‍යාවදානය හැඳින්වීමේදී එය කිහිපය් විනය පිටකයන්හි කරා ප්‍රවත් ලබාගෙන ඇතුළු සඳහන් කරති. නව දුරටත් ඔවුන් පැහැදිලි සරත්තන් කිහිපය් පාලි මූලයකින් කොළඹම ආභාසය නොලැබ නිදහස් ප්‍රහවයකින් තීජප්පදිත වෙති. එම විද්‍යුත්තුන්ගේ මෙම හඳුනා ගැනීම වඩාන් හේතු යුතුක්ත සහිත ගැයි කිවහැක්සේ අවදාන සංග්‍රහකයන්ට විනය තීති සම්බන්ධ උපදෙස්, දෙම්දුනා පැවුන්වීමට අවශ්‍ය වි තීජුණු ප්‍රහවයකින් පාලි මූලයකින් කොළඹම ආභාසය නොලැබ නිදහස් ප්‍රහවයකින් තීජප්පදිත වෙති. පැරණි කතා ප්‍රවත් තම මත සම්ප්‍රදායයට ගැලුපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය වූ බැවිති. මහාවස්තුව මහා සාංස්කෘතියන්ගේ<sup>9</sup> විනය වස්තුව ගැයි නම් කිරීමෙන් ද මෙය සනාථ වේ. කෙසේ වුවත් මහා වස්තුවේ අන්තර්ගත ප්‍රහවයකින් තීජප්පදිත වෙති. එම වූවත් සූත්‍ර සියලුම අන්තර්ගත ඉතාම ස්වේච්ඡා කොටසකි. ගුන්පාගයේ ඉතිරි සාහැර අනෙකුනා සම්බන්ධතා අඩු විෂය රාජියක් ගැබිකර ගනි. මුද්‍රණ්‍යන්ගේ විශ්‍යයන්ට අනුව මහා වස්තු සහ දැව්‍යාවදාන ගුන්පාගත් 10 මහා සාංස්කෘතියන්ගෙන් සරවායිවින්ගෙන් පරම්පරාවල ආභාසය ලබා ඇත. කෙසේ වූවද අවදානගතක , රාකක මාලා අවදාන + කළුපළනා වැනි කාංති බහුල ලෙස

පාලි ටිනය සූත්‍ර පිටකගත කරුණුවලින් ආභාසය ලබයි. උදාහරණ ලෙස දැන නිකායේ මහා පරිතිබාණ සූත්‍රයේ ආභාසය අවදාන ගතකයේ සංයිති නම් 40 වැනි අවදානයේ ද දී: නි: මහාගේවින්ද සූත්‍රය මහාවස්තු මහා ගෙවින්ද සූත්‍රයට ද, ආගේකාවදානයේ 21 වන කඩාව මල්කිම නිකායට ද අවදාන ගතකයට ද සම්පූර්ණ බවත් දක්වයි.

### ධීම්පිශ්චඛාය සහ හානා තීර්ණය

අවදාන සාහිත්‍යය පිළිබඳ අධ්‍යයනයකදී හිනයානිකයන්ගේ ධමස්ප්‍රදාය ගත් සවාස්ථිවිවිද ඉගැන්වීම ගැන අධ්‍යානය යෝමු කළ ප්‍රතිතුය. අදිනම අවදාන ගුන්පාගත වන අවදාන ගතකය දැව්‍යාවදානය ඉහත දැක්වූ ධමස්ප්‍රදායට අයත් ය. මහීයාසකයන් මූලික පෝරවැද හාබාවකැයි දැපව්‍යය ව්‍යෝගා කරයි. පසු කාලීනව මෙකි<sup>12</sup> මහීයාසකයේ, කොටස දෙකකට බෙදී ගියනු. එනම් දීම්පිශ්චඛාය සවාස්ථිවිවිදුවය. වින දේශාක ඉත්සිං බෞද්ධයන්ගේ සමකාලීන ප්‍රසේද 4 ක් දක්වයි. එනම් ආර්ය ස්ථාවර, ආර්ය මහා සාංස්කීක ආර්ය මූල සවාස්ථිවිවාද සහ<sup>13</sup> ආර්ය සම්මිතිය ද වෙති. සවාස්ථිවිවාදය ස්ථාවරත්වයට පැමිණියේ අගෝක රාජ්‍ය සමයෙයි. මහා වංශයට අනුව සබ්බන්ධිවාද හෙවත් සවාස්ථිවිවාදය පෝරවාදයේ හාබාවකි.

තෙවත දීම්පායනාව මොශ්ගලුප්‍රත්තන තිස්ස තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. උන්වහන්සේ කඩා වත්ප්‍රප්‍රප්‍රකරණය රවනා කිරීමෙන් අපේක්ෂා කළේ මූල මුදු සමය එයට ප්‍රතිපත්ත වූ සමයවින්ගෙන් ආරක්ෂා කිරීමයි. සවාස්ථිවිවාද අවදානයන්ට අනුව උපදුරුත්ත ස්ථාවරයන් වහන්සේ දෙතියේ මහා ප්‍රරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත කෙනෙකු තුවුවත් මුදුවරයෙකුයි සැලකෙන්, මේ උපදුරුත්ත ස්ථාවරයන් වහන්සේ, මොශ්ගලුප්‍රත්තන තිස්ස තෙරුන්වහන්සේ හැඳින්වීමට යෙදු අපර නාමයකුදී පිළිගැනී. අගෝකාවදාන ඇද අවදානයන්ට අනුව උපදුරුත්ත ස්ථාවරයන් වහන්සේ අගෝකාධිරාජයාගේ දීම්පිශ්චඛාය තීර්ණය තෙරුන්ගේන් අගෝකාධිරාජයාගේ උත්තරිතර දැහැම සම්බන්ධය බොහෝ අවදානයන්හි උත්තාලෑප්‍රකාශනයෙන් වර්ණනා කොරේ.

මූලස්වාස්ථිවිවිදුන්ගේ සවාස්ථිවිවාද විනය පිටකයේ මූලට ආර්ය සහ මූල යන ශබ්ද යාබද කර ඇත්තේ මහා වස්තුප්‍රස්ථිලයෙහිය. මහාවස්තුප්‍රස්ථිලයෙහි රවනා ස්වහාවයෙන් වියේ කොළඹයි. එහි ආවාර විද්‍යාත්මකවූත් සාමාර්කභාවිත දාරයින්කිවූත්, මිච්සාප්‍රබන්ධාත්මකවූත් සාහිත්‍ය අංග අන්තර්ගත වේ. වෙහාමිකයන් ද සවාස්ථිවිවිදුන් ගැයි කියති. වපුන්වන් සහ

සංසහය විසින් කායුම් ට වෛහාලික යන අභිජානයෙන් සට්ටෑස්ටිවැදිසු හඳුන්වනු ලබති.<sup>14</sup> වපුබන්තු තෙමෙම සට්ටෑස්ටිවැදියෙක් විය. සංස්කෘතයේ අගුරුණු කටියෙකු වූ අශ්වසේෂ ද සට්ටෑස්ටිවැදියෙක්. ඔවුහේ ප්‍රායස්‍ය කාව්‍යග්‍රන්ථවන මුද්ධවරිතය, සෞන්දානත්සු තෙමෙම හිතයාතිකයෙකු බව සනාථ කරයි. කෙසේ වුවත් වැඩිපුර මුද්ධ හක්තිය ප්‍රකට කරවන්නෙයි. පසු කළේක මහායානයට නැඹුරු වූවෙති. ආචාර්ය ජේ. කේ. නාරායන් මෙයේ සඳහන් කරයි.

<sup>15</sup>"අශ්වසේෂ කතිෂක රජුගේ (ත්‍රි.ව. 1 සියවස)  
සමකාලීනයෙකුයි සියලු සම්ප්‍රායන්ගේ ඒකිය මතයයි.  
මිහු මහායාන ධම්යේ ප්‍රතිෂ්ඨාපකයාය.. එයේ  
නොවන්නේ නම් එම ධම්යෙහි ප්‍රමුඛයෙකි."

මේ ප්‍රදේශනයේදී සට්ටෑස්ටිවැදින් පිළිබඳව කෙරි හැඳින්වීමක් පමණක් ඉදිරිපත් කළේමු. දැන් පුරාතන අවදානයන්හි රේරවාද හෙවත් හිතයාන ලක්ෂණ කවිරේදයි විමසනු ලැබේ. විද්වද් ගණයාගේ විමර්ශන දාල්ටියට හසුවන පරිදි ඉදි සංස්කෘතයෙන් හෝ මිශ්‍ර සංස්කෘතයෙන් රවනා කර ඇති පුරාතන අවදාන ග්‍රන්ථයන්හි ස්වල්ප වශයෙන් මහායාන ලක්ෂණ ඇත්තේ නමුදු එවා හිතයානයට අයත්ය. පළමුව මහා යායිකයන්ගේ විනය වස්තුව ලෙස සැලකෙන මහාවස්තු නම් ග්‍රන්ථය අවධානයට ගනිමු. මෙම ග්‍රන්ථයේ අන්තර්ගත විෂය කරුණු හිතයාන මහායාන දෙකට ම අයත් ය. මෙම ග්‍රන්ථයේ ම එය ලෝකෝත්තරවැදින්ට අයත් වුවකුයි සඳහන් වන්නේ නමුත් එහි බොහෝ විෂය කරුණුවලින් පැහැදිලි වන්නේ වඩාත් හිතයානයට නැඹුරු බවයි. එය. හිතයානයෙන් මහා යානයට<sup>16</sup> සංකුමණය වන අවස්ථාවක් පෙන්වුම් කරයි.

මහාවස්තුවෙහි සඳහන් මුද්ධවරිතය එකතෙලාම රේරවදී පාලි ග්‍රන්ථාගත මුද්ධ වරිතයමය. බොධිසත්ත්වයන්ගේ පිළිසිද ගැනීම, උත්ත්පත්තිය, මුද්ධත්වයට පත්වීම, මහා අහිතිෂ්ක්‍රමණය, ප්‍රථම ධර්ම දේශනාව යනාදී අවස්ථා රැගේ කොටස කිවයදී අපව පැහැදිලි වන්නේ එම අවස්ථා මුද්ධක නිකායේ නිදාන කරා හා සම්බන්ධ බවයි. පාලි විනය පිටකයේ<sup>17</sup> මහාවග්‍ර, පාලියට සමානව මුද්ධ ජේවිතයේ මුල් අවස්ථා එනම් පස්වග තත්ත්වය් හමුවීම, සංස සමාජි පිහිටුවීම අදිය සංග්‍රහිතය මහාවස්තුව මුද්ධ වරිතය<sup>18</sup> තැනින් තැන බණ්ඩිනය කරමින් අසම්පුර්ණව ඉදිරිපත් කරයි. එ තුළ බහාපුරු රාතක කරාවක් අවදාන කරාත් අහම්බන් මෙන් දක්වා ඇතු. සිද්ධාර්ථ කුමාරයාගේ මහා අහිතිෂ්ක්‍රමණය, මත්ස්කීම නිකායේ අදාළ විස්තරවලට සමානය. (ම. නි. සුත්‍ර 26 සහ 36) මහාවස්තුවේ ඇතුළන් රාතක

කරා බොහෝමයක් පාලි රාතකටය කරා හා සම වේ. උදාහරණ ලෙස : මහා වස්තු ග්‍යාම රාතකය පාලි යාම රාතකය හා සමානය. නලිනි රාතකය පාලි ඉසිඩි.ග රාතකයට සම වන අකර ඒ සම්බන්ධ අතිරේක විස්තර මහා වස්තුවෙහි ඇතු. මහා වස්තුව ස්වයං රවිත රාතක සහ අවදාන වලදී බුඹල ලෙස බොධිසත්ත් සංක්ලේෂය ප්‍රස්ථාන කරගනී. බොධිසත්ත්වරයෙකු විසින්, සහිරිය පුතු දැඟුම් පිළිබඳ තදන්වන අවස්ථා ද දක්නට ඇතු. (බලන්න, මහාවස්තු වෙළම - I, 63 - 193) මුද්ධානුස්මානි (වෙළම I, 163 පිට බලන්න) මෙහි මුද්ධස්මිනයෙන් හිකුත් වන රුම්මිඩාරා සක්‍රාන්තයන් ආවරණය කරමින් ගමන් කරන බව දක්වයි.

මෙම ප්‍රස්තුතයේදී පුරාණතම අනා අවදාන ග්‍රන්ථ කෙරෙහි ද අවධානය යොමු කිරීම වටි. කුමාරලාභගේ ක්ලේපනා මණ්ඩිනිකා, පුරාණතම අවදානයන්ගේ එකකි. මෙහි කතුවරයා අශ්වසේෂගේ සමකාලීනයෙකි. මෙහි කරා පුවත් අදිතම ගෙලියකින් ලියා ඇතු. උදා : දිර්සායුස්ගේ කරාව, ශිං රාජ කරාව පාලි රාතක කරා හා ප්‍රගතද්ධය තවත් අවස්ථාවක් නම්, ක්ලේපනා මණ්ඩිනිකාවෙහි 38 වැනි කරාවයි. මෙහි රේරවදී ඉගැන්වීමක් වන දුල්ලභංච මුනුස්සත්තං - යන්න විස්තර කර ඇතු. මෙම කාවියෙන් ද මහායාන ලක්ෂණ සෞයාගත හැකිය. ක්ලේපනා මණ්ඩිනිකාවේ 57 වන කරාව එබදු ලක්ෂණවලින් අනුනය.

ආරයදුරගේ රාතක මාලාව හෙවත් බොධිසත්ත්වාවදානමාලා යන අපර තාමයකින් ද, හඳුන්වනු ලබන ග්‍රන්ථය බොහෝ දුරට වරියා පිටකයේ අන්තර්ගත විෂයට සමානය. රාතක මාලාවේ බොධිසත්ත්ව වරියා කරා 34 ක් ඇතුළත් ය. වරියාපිටකයේ එබදු බොස්ත් සිරිත් රැගත් කරා 35 ක්. කානි දෙකම බොධිසත්ත්වයන් වහන්සේ ගැනත්, පාරමිතා ගැනත් උගත්වයි. වරියා, පිටකය සම්පුර්ණයන් ම පාලි පදන්ත්වීන්ගේ රේරිය. සට්ටෑස්ටිවැදින්ගේ පළමු අවදාන කාතිය අවදාන ගනකයුයි පිළිගැනී. එය සුතා පිටකයෙන් ආහාසය ලබන බව ඉහත දැක්වූයෙමු. තුන්තරා බොධින්ට ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිළිබඳ ආදර්ශ කරා එහි ඇතුළත්තය. කතා පුවත්වල ආරම්භයන්, අවසානයන් පාලි සුත්‍රයන්හි එම අවස්ථා දෙක සිනිගන්වයි. දිව්‍යවිදානය ආරම්භ වන්නේ එංකරයකිනි. සිංකාරය පළමුව හමුවන්නේ දේව සංක්ෂිතයක් ලෙස උපනිෂ්ඨයන්හිය. බොධියන් එය ස්වභාව අවස්ථාර විද්‍යා ඉදිරිපත් කිරීමට යොදාන ලදැනි ප්‍රකාශනය. (බලන්න මි. - සංස්කෘතය - ඉංග්‍රීසි ගධ්‍ය තෙක්මය - මෙන්තියර් විළියම්සි) මෙහි සම්බුද්ධ සහ බොධිසත්ත්ව නමස්කාරය පමණක් දැක්වේ. ප්‍රත්‍යාග්‍ය ඇතුළත්තය

බුද්ධ නමස්කාරයක් නොමැතියි. එහෙත් ඇතැම් කරාප්‍රවත්ත්වල පසේ වුද්ධ වරුන්වත් , රජූන්වත් ගෞරව දක්වයි. ලලිත විස්තරය බුද්ධ ප්‍රත්‍යාග්‍ය බුද්ධ අරහත් බුද්ධ යන බෝධිත්‍යයට ම නමස්කාර කරයි. මහායාන ලක්ෂණ එහි අභ්‍යුත්ත තමුන් බුද්ධට දක්නට ඇත්තේ සිනයාන ඉගැන්වීමය. සංස්කෘත මූල්‍යයින් ගෙන ඇති උද්ධාන නොවයි සිනයාන සම්ප්‍රදායයට මෙය අයත් කළ හැකි බව තහවුරු කරයි. බොහෝ පුවත්වල ආරම්භයන්, අවසානයන් අදහස් විසින් පාලි සුත්‍රයන්ට සම්බේ. එස්. ලේඛි නම් පර්යේෂකයා අවදාන ගත්‍යය මෙන් දිව්‍යාච්‍යානය මූල්‍යවිස්තිවනින්ගේ විනය පිටකයේ ආහාරය ලබා ඇතුළි ප්‍රතාශ කරයි. ආවාරිය එස්. ඔක්ස්<sup>19</sup> මූලස්ථාපිතිවාද විනය වස්තුව හැදින්වීමේ දී මහා වස්තුවත්, දිව්‍යාච්‍යානයටත්, ලලිත විස්තරයටත් විනය, ගුන්ප්‍රවල ආහාරය ලැබේ ඇති අපුරු පෙන්වා දෙයි.

තවත් අවදානයන්හි වියේ ලක්ෂණයක් නම්, රේවා සංස්කෘත බවට හැර වූ ගබා රුදෙස් ගෙන් පුක්ත විමයි. මේ සංස්කෘත කරණය විභාත් දක්නට ලැබෙන්නේ දුරාහන අවදානයන්හිය. ඉන්දියානු සාම්ප්‍රදායික වින්තනයෙහිලා බුද්ධ දේශනාව<sup>20</sup> ආන්දෝලනයක් ඇති කිරීමටත් , සමාජගත පරිවතනයත් ඇති කිරීමටත් සමත් විය. එය පරම්පරාගත විශ්වාස සහ මතවාදයන්ට බලවත් පහරක් විය. පාරම්පරික විශ්වාසයන්ට ප්‍රතිඵල්පත් තවත් දීමයන් සමකාලීනව හිඩි වන්නට විය. මේ තිසා මුදු සමය සමකාලීන සියලු ආගම් අතර විභාත් ජනපිය ආගම බවට පත්විය. එය දේශනා කරනු ලැබුයේ<sup>21</sup> සාමාන්‍ය ජනයාගේ බසිනි. මේ තිසාත් හාඡාවේ සංස්කෘත කරණය අවශ්‍ය වූ බව පෙනේ. අද දක්වාමත් ඉන්දියානු අර්ධමහාද්පතය කුඩා කුඩා හාඡාවන් විෂයයෙහි සංස්කෘත කරණය විද්‍යාමානය.

මුදුරුදුන් ධම්දේශනයේදී උපයෝගී කරගත් හාඡාව පිශ්චඛාද දීර්ඝ විමෙරෙන සිදු වි ඇත. භූගෝලීය පසුවීමත් , ටෙක්නොලොජිජ හාඡාවත්වයන් , ගෙවීමෙනය කරමින් පුරාතන බුද්ධ හාමිතය පිශ්චඛාද පුහුන්ක්ලින් එධිජ්‍යටත් නම් ප්‍රතිච්චිතයා මෙයේ සඳහන් කරයි.

<sup>22</sup> " මුදුරුදුන් ව්‍යවහාර කළ බස කුමක්දායි කියිවෙක් නොදැනී ප්‍රාවක්තයන්ගේ හාඡාවෙහි නන් අපුරින් විෂමතා පැවති බව පැහැදිලිය. උන් වහන්සේගේ ප්‍රධාන ප්‍රාවක්තයේ රැස් වී මූල්‍යාච්‍යානය කිරීමට උත්සාහයක යෙදුණු.

මේ ප්‍රස්ථානයේ දී ධම්දේශනා යදාන උපයෝගී කරගත් අවදාන හාඡාව පිශ්චඛාද අවධානය යොමු කරමු. දේශනාවෙහි නිරත ප්‍රාවක හික්ෂුන් වහන්සේලාට පොදු ජනයා ව්‍යවහාර කළ හාඡාවක් උපයෝගී කර ගැනීමට සිදුවිය. එ බැවින් විද්ධිතුන් සුළු පිරිසක් ව්‍යවහාර කරන විවිධ වියරණ නීතිවලින් බැඳී පැවති හාඡාවක් මුවන්ට එදායි නොවුණි. මහිසාසක විනය පිශ්චඛාද කරුණු දක්වන එධිජ්‍යමත් ප්‍රතිච්චිතයා විවිධ පාර්ශවගත හික්ෂුන් වහන්සේලා තම හාඡාව මූල්කර ගනීමින් පැවැත් වූ සංවාදයක් සිහිපත් කරවයි.

<sup>23</sup> " මාස්මණ වංශයෙන් පැවැති වූ දෙනමක් වැරදි ලෙස සුතු සංස්කෘතයනය කරන හික්ෂුන්ට සවන් දී අවදාන සහගතව මෙයේ කිහි. මේ හික්ෂුන් පැවැති වි බොහෝ කළ ඉක්මවාවත් යැන් උග්‍ර පුරුෂ උග්‍ර ගබා හෝ ඒක විවන , බුදු විවන සේදය හෝ වත්මාන , අතිත , අනාගත කාලයේදය හෝ පුද්‍රව දීර්ඝ සේදය හෝ වින්තය , ජන්දය හෝ නොදැන කියවති."

ඉහත වාක්‍ය බණ්ඩියට අනුව සුතු දේශනා තිවැරිවූ සංස්කෘතානා කිරීමෙහි එක ප්‍රධාන සේතුවක් වූයේ ඇතැම් පැවැදින්ට ප්‍රමාණවත් උගේකමක් නොතිබේ අනෙක් සේතුව විය හැක්කේ<sup>24</sup> සුතු සංග්‍රහ කර ඇති හාඡාව එම හික්ෂුන්ට බෙහෙරින් තුපුරුදු එකක් විමයි.

පාලි සම්ප්‍රදායයට අනුව පැහැදිලිවන්නේ හික්ෂුන් වහන්සේලාට, බුද්ධවාදයනය තම කම බසින් ප්‍රගුණ කිරීමට ඉඩ දී කිමුණේ යැයි කියායි. එහෙත් ජන්දය හෙවත් වේද හාඡාව ප්‍රයෝග නොකළ සුතුය කියායි. පාලි සුතු විටකයෙහි එක්තරා ප්‍රසිද්ධ පායියකින් කියුවෙනුයේ මාස්මණ වංශික පැවැදින් දෙදෙනෙක් වේද බසින් හෙවත් ජන්දසින් බුද්ධ ව්‍යවහාර ප්‍රගුණ කිරීමට තරාගතයන් වහන්සේගේ අවසර ඉල්ලීමයි.

<sup>25</sup> ජන්දමය හන්තෙන බුද්ධවාද ජන්දසා ආරෝපෙමාති. ස්වාමීනි අඩු බුද්ධ ව්‍යවහාර ජන්දසාට තමු. මුදුපු එය ප්‍රතික්ෂේප කරති. අනුරාජාමි හික්බේවී සකාය නිරුත්තියා බුද්ධ ව්‍යවහාර පරියා ප්‍රක්ෂානා. මහජෙනි , මම බබාලාගේ ස්වාධීය හාඡාවන් බුද්ධ ව්‍යවහාර පාලෝදාගත කිරීමට අනුදතිමි.

ඉහත පායයෙහි එන සකාය නිරුත්තියා යනු මාගධී හාජාව වෙනුවෙන් යෝමේ ද නැතහෙත් බුද්ධ ප්‍රාටකයන් විසින් භාරිත කරන ලද වෙනත් හාජාවක් වෙනුවෙන් යෝමේ ද යනු ගැටලුවකි. බුද්ධයොස අටුවාවාරින් වහන්සේ අර්ථකරනය කරන්නේ - වෙදං විය සක්තත හාසාය වාචනාමග්‍රය ආරෝපම - වේදය මෙන් බුද්ධ වනය සක්තත හාසාවට තැගමු. යනුදි. බොහෝ උගතුන් අටුවාදයෙන් ප්‍රකාශ කරන්නේ මෙහි සඳහන් සක්තතහාසා. යනු සංස්කෘත නොව සම්බාවනීය අලංකාත හාජාවක් යනුදි. මෙම ප්‍රකාශනය සත්‍යකායි හැඟී යන්නේ සංස්කෘත හාජාව (ලෙංකික සංස්කෘත) සංස්කරණය වූයේ පාණීනි ආචාර්යවරයාගෙන් පසුව යැයි පිළිගැනීම මතයි. (පාණීනි විසුද්ධය වූප. 4 වැනි සියවසේ යැයි පිළිගැනේ.)

පාරිභාෂික ගබඳ ප්‍රයෝග තාක්ෂණයට අනුව සංස්කෘත හාජාව බුද්ධවෙන ප්‍රයෝග සහ අර්ථ නිෂ්පත්තියට දැඩිලෙස හානිකර බලපෑම ඇතිකරයි. මේ අදහස විභාත් තහවුරු වන්නේ පශ්චාත්කාලීනව ඉදි සංස්කෘතයෙන් රිවිත අවදාන ගුන්ප්‍ර පරිභාෂිතයෙනි. ප්‍රාරාවර්ත තී අවදාන ගුන්ප්‍ර රටකයන් ඉදි සංස්කෘතය පසස්කලා ජනප්‍රිය සංස්කෘතය හෙවත් මිශ්‍ර සංස්කෘතය තම රවනයන් සඳහා හාවිත කර ඇත.

තවත් විශේෂයෙන් සඳහන් කළපුතු කරුණක් නම් අවදාන ගුන්ප්‍ර රටනයේදී 'ප්‍රාරාව ගුන්ප්‍රයන්හි ආභාසය ලැබීමයි. 'ප්‍රාරාව ගුන්ප්‍ර' අවදාන සාහිත්‍යයට අකිගියින් සම්පාදනය දක්වයි. එබැවින් අවදාන පිළිබඳ අධ්‍යාපනයක දී ප්‍රාරාව ගුන්ප්‍ර සම්ග තුනය කිරීම විභාත් ප්‍රයෝගනවත්ය. මේ ගුන්ප්‍ර වර්ග දෙකෙහි හාජා සාම්ප්‍රදාය පර්යේෂණයකට බඳුන් විය පුතු මානාකාවකි. මේ දෙවරයෙම හාජා ප්‍රාදේශීය හාජාවන්ය. ව්‍යාකරණ ප්‍රයෝග, පද සාධනය, අර්ථ නිෂ්පත්තිය අඩිය සැයැසීම විශේෂයෙන් ප්‍රයෝගනවත්ය.

ප්‍රාරාව ගුන්ප්‍රවලින් අපේක්ෂා කරන්නේ චුහුමණාගමයේ ඉගැන්වීම් සාමාන්‍ය ජනයාට සම්පාදනය කරවීමයි. එම ගුන්ප්‍රයන්හි කරා පුවත් රාජියකි. ඒවා සියවිමෙන් පායකායාට සම්පාදනය මෙන් විභාගියක් සැලසේ. ආගමික එම ගුන්ප්‍ර පොදුජනයාගේ නොයෙකුත් අවශ්‍යකාවන් සපුරාලයි. අවදාන ගුන්ප්‍ර කරනාවරු ද බුද්ධ දෙශනා සරල කරමින් සාමාන්‍ය ජනයාට සම්පාදනය කරවීමේ ආකර්ෂණීය මගක් තෝරාගත්හ. මුළුන් තම අවදාන හෙවත්

වරිතකතා ප්‍රබන්ධ සඳහා මූලදුවින - විස්තු බිජයන් සොයාගෙන ඇත්තේ සමකාලීන සමාජයේ පැවති 26 ගැමිකරා , ජාතකතා ඇසුරෙන්ය. එබැවින් එම ප්‍රබන්ධ බොහෝ දෙනාට සම්පාදනය කෙටුවන් විය. මෙසේ<sup>27</sup> අවදාන, ප්‍රාරාව, ආභාස, ඉතිහාසය සහ ගාර්ථ, ගාස්ත්‍රීය වූත් , ආගමික වූත් නිධානයක් මෙහි. මේ පරිදිදෙන් ඇතැම් අවදාන සහ අවදාන කොටස ගොදුදෙයන්ගේ නිරමාණයන් ම නොවේ. රේඛියේ. ස්පෙයරට අනුව අවදාන කෙති සඳහා කතා මූලයන් සොයා ගැනීම ප්‍රදෙක්ස්<sup>28</sup> ප්‍රාරාව ගුන්ප්‍රවලින් ම නොව චුහුමණ ධම්යේ උශ්‍රේන්ත ඇතැම් ගැමිකතා , පැරණි ව්‍යත්තාන්ත අඩියන්ද ගෙන ඇත. ප්‍රාරාව ගුන්ප්‍රයන්ගේ ප්‍රස්ථාතය වන්නේ චුහුමණ ඉගැන්වීම් මුළුන් අය කරන මිර්ශාබන්ධ, සංකේත සහ ප්‍රතිමා වන්දනය, දේවස්තේත්තු, දාරුණික මතවාද, තුත විශ්වාස සහ මායාවි ජ්‍යෙන් අඩියන් සංවර්ධනය කර තැබීමයි. ගොදුදෙයින්ගේ අවදාන සාහිත්‍යය කමිය , ප්‍රත්‍රිභාවය, බෝධිසත්ත්වරයාව, පාරමිතා ප්‍රාරාවය ආදි කරුණු ආරක්ෂා කරමින් පෝෂණය කිරීමයි.

#### දේශනා විලාභ හිර්ජපත්‍රය

අවදාන කතාප්‍රවත් ඉදිරිපත් කරන විලාභය ප්‍රකිද්ධ ධම්දේශනා සම්බන්ධයක් පැවැත්වීම නිර්පාණය කරයි. මේ උශ්‍රේන්ත කාර්ය සම්පාදනයෙහිලා නොයෙක් වාචික ප්‍රයෝග ප්‍රාරාවයන්හි ප්‍රබන්ධ, ගාර්ථ ආයෝජනය, ප්‍රත්‍රිභාවක්ති ප්‍රකාශන සහ , බුද්ධ සක්තිය රැනිත කරවීමට අවශ්‍ය තවත් සාධක වලින් පෝෂණය කරයි. මේ රිකිය ජාතක කරා දේශනා සිහිගත්වයි. අවදාන සංග්‍රහකයින් සහ ජාතක අර්ථකරුවන් තම කෙතිවල<sup>29</sup> කරන්වේය තමා වෙත තබා නොගනිමින් එම දේශනා මූලදුවෙන ලෙස ඉදිරිපත් කර ඇත. අවදානයන්හි ධම්ය පහත සඳහන් අයුරින් හඳුන්වා දෙනු ලැබේ.

අදි කළඹාණ, මධ්‍යකළඹාණ,

පර්යවසාන කළඹාණ - සාරං, සුඩ්‍යංජන,

කේවල පරිපුර්ණ - පර්යවදාතා මුහ්මවරය,

මුල මැද අග යහපත් වූ අර්ථ යුත්ත මනාඩු උව්‍යාරාන විධියෙන් යුත්ත අතියින් පරිපුර්ණ සපුරා පවිතු වූ උත්තම එවන මාරිය වූ ....

මෙම හදුන්වාදීම පාලි සූත්‍රයන්හි ද සමාන ස්වරුපයෙන් හමුවේ. අවදාන ග්‍රන්ථයන්හි ධම්දේශනාවන්<sup>30</sup> ආරම්භ විමට පුච්චයෙන් මෙම හැඳින්වීම ඉදිරිපත් කෙරේ. ධම් ප්‍රව්‍යය නම් මහත් වූ ගොරවයකින් සිදු කළ පුන්තකි. ජාතකමාලා නම් අවදානයෙහි.

දුෂ්කරුගත සම්බාධීන්ගමස්මදර්පා. තෙන  
හගවතා සිද්ධිම ඉති සත් කාත්‍යා ප්‍රාත්‍යා

ජාතකමාලාව සැම ජාතකය දීම ධම්ප්‍රව්‍යයෙහි ආනිගිඟ අවධාරණය කර ඇත.<sup>31</sup> අවදාන ගතකයෙහි උපගුරුත් ස්ථාපිතයන් ධම්දේශනා කරදී අයෝක රුපුගේ පුන් සුන්දර කුමරා මහත් වූ ගොරවයක් දක්වයි.

මුදුරුදුන්ගේ මහතියන්වය විස්තර කරමින් අවදාන ග්‍රන්ථවල තිරුරුව ම සඳහන් වන විශේෂිත වාක්‍ය බණ්ඩියන් ද මෙහිදී අවධාරණය ගෙනිමු. මේ වාක්‍ය බණ්ඩිය මුදුරුදුන්ගේ උත්තරීතර මානුෂික ගුණාග ප්‍රකාශ කිරීමට යොදා ඇත. උත්තහන්සේගේ මහා කාරුණික ගුණසම්පන්න වරිත ලක්ෂණ, අනන්‍යසාධාරණ වූ අධිමානුෂික ගිරි ලක්ෂණ සහ තදනා විශේෂනා ද මෙවා හි ඇතුළත් කෙරේ. පුනරුත්ත පායියන් පුරාතන අවදානයන් හදුනා ගැනීමට හේතුවන ලක්ෂණයකි. මුදුරුදුන් වර්ණනා කරන සඩ්ද සම්බන්ධයක් මෙසේය.

<sup>32</sup> අට හගවතාත් දාන්තේ දාන්ත පරිවාර :

ඇත්ත : ගාන්ත පරිවාර : මුක්තො මුක්ත් පරිවාර :

මේ ප්‍රයෝග හාගාවතුන් වහන්සේගේ පුරුෂ බව දැක්වීමට ඉවහල් කරගන්නා අතර, ප්‍රස්තාවොටිත පරිදී වාක්‍ය බණ්ඩියේ සඩ්ද සම්බන්ධය වෙනස් කෙරේ. දෙදාවී ස්වභාවය, සංදුධිබලසම්පන්න බව, උතුරු මිනිස් දීම තදිය විෂයානුබද්ධ සඩ්ද ප්‍රයෝගයන්ගේ විස්තර කෙරේ. පුනරුත්ත වගයෙන් පැමිණෙන සජාතිය පායි පායිකයෙකුට අමිහිර බවක් ඇති කළ ද එක එක කතා පුවත බහුවිධ අවස්ථාවන්හි දේශනා කරදී ප්‍රාවකයාට මහදැරුයක් සළස්සි. පුනරුත්ත බහුල බව සහිතුවයේදී අලාකාරයක් වන අතර, හක්ති පුවිංගමට උපදෙස් දීමේ දී අවධාරණය කිරීම් වගයෙන් එය අත්‍යවශ්‍ය කරා අංගයක් බවට පත්වේ. රාමේෂ්වරාල් මිතු නම් හාරතිය පටිවරයා ඉහත දැක්වූ අවදාන ලක්ෂණයන්ට දෙනාස් නගන අතර<sup>33</sup> රේ. එස් දෙපෙර නම් පර්යෝගකයා මේ ප්‍රයෝග මුදුරුදුන් කෙරෙහි හක්තිය ජනිත කරවීමට ඔවුන් යොදු විශිෂ්ට වාචනාමාත්‍යකැයි සඳහන් කරයි.

ව්‍යාකරණ විවරණ හෙවත් අනාගත වාක්‍ය ප්‍රකාශ කිරීම සහ ප්‍රතිධාන හෙවත් පුරුෂනා යන පාරිභාෂික සඩ්ද අවදාන ග්‍රන්ථයන්හි දේශනා විලායය සම්බන්ධ තවත් කරදු යසක් හෙළි දක්වයි. විවරණ දීම නම් වත්මාන ජන්මයක දී කිසියම් මුදුවරයෙකු විභින් බෝධිසත්ත්වරයෙකු අරඛයා මූළ මතු වුදුවන්නේ යැයි කරනු ලබන පැහැදිලි කිරීමයි. දිපාංකර මුදුසු<sup>34</sup> සුමති මානවකයාට අනාගතයෙහි මුද්ධන්වයට පත්වන බව ප්‍රකාශ කරති. දිව්‍යාවදානය - 18 වැනි අවදානය)

<sup>35</sup> හටිජනයි සං නෘජවාත් ඒ විමුක්තොතා  
මුක්තොතා විභුරු ලොකඩිනාය ගාස්තා  
ගාක්‍යාත්මර : ගාක්‍යාමුනිනි නාමිනා  
නිලොකසාරා ජගත් පුදීප :

ප්‍රතිධාන නම්, අනාගත මුද්ධන්වය තොෂොත් එඩු උසස් කත්වයකට පත්වීම සඳහා කරනු ලබන පුරුෂනාවයි. මේ උතුම තත්වයන් ලැබීමට පුරුෂනා කරනුයේ වත්මාන ටිවිතයෙහි කුසල් රැස් කරන්නොය. එඩු අයෙකුට විවරණ ලබාදීම් මෙසේය.

අනෙන කුසලමුලෙන විත්තොත්පාදෙන  
දෙයයිම පරිත්‍යාගෙන ව ත්‍රික්ල්පාසංඛෙනයේ  
සම්බාධිනා බෝධි සම්බාධිය මහා කරුණ  
පරිභාවිතා : පෙෂ්පාරිතා : පරිප්‍රේර පුරුණ  
හඳු නාම සම්බන්ධ සම්බුද්ධය හටිජනි. (අවදාන ගණක - 1 පුදීහා)  
මුද්ධන්වයට පත්වීම සඳහා පමණක් නොව කවත් උත්තහාත්ව තත්ව  
සඳහා ද පුරුෂනා කිරීම් ඇත. මේ කුසල් බලය හේතු කොටගෙන  
අනාගතයෙහි "මෙමතු. විත්තා හාවිධිජයාමා : මෙන් සින් වත්ත්නොමු. දියා හාවිධිජයාමා : දියාව වත්ත්නොමු. යනාදී පුරුෂනා එට උදාහරණයි.

#### සම්බුද්ධ මාගාත්මක කිරීමෙන්

තරාගතයන් වහන්සේගේ මහතියන්වය අවදාන ග්‍රන්ථයන්හි වර්ණනා කර ඇති ආකාරය ඉහතින් දැක්වූයෙමු. ඒ වැනුම ධම්දේශනා විලාය හා සම්බන්ධ වේ. මුදුරුදුන්ගේ ගුණ කිරුෂ්පණයෙහි<sup>36</sup> නෑත් පියවරක් නෑම උජ්වහන්සේගේ අධිමානුෂික ගුණයන්ට ගොරව දැක්වීමයි.

බුද්ධිවත්දහය සඳහා සෙසු එතිහාසික බොද්ධ ග්‍රන්ථවල දක්වා ඇති කරුණු රාජියකි. මේ අතිවාදන ක්‍රම පසු කාලීනව දැයුණුවට පත් බොද්ධ සාහිත්‍යයික<sup>37</sup> ස්මාති, ස්තෝතු, මත්තු, තත්තු, ධර්ණී, පරිත්‍යාණ ආදියට පදනම් වී ඇත. පාලි මූලග්‍රන්ථයන්හි සෙන් ශාන්ති සඟ්‍යා ගැනීම පිළිසු උපග්‍රහ්ත සුළුයන්හි පවත්නා බුද්ධ වත්දහය මෙහිදී අවධානයට ගත යුතුය. හක්ති ප්‍රවිත බුද්ධිවත්දහන මහායාන ධම්යෙහි උච්චවතම අවස්ථාවකට පත්කර ඇත. මෙසේ අතියින් කරනු ලබන වර්ණනා පසුකාලීන අර්ථකරු කරුවන්ගේ කාර්යයකැයි සිතිය හැකිය.

බුද්ධිවරිතය සහ තරාගත මාජාත්මකය හීතයානයේන් මහායානයේ දැරුස සාකච්ඡා සඳහා විෂයයක් වී ඇත. බොහෝ විට පාලි සාහිත්‍යයේ හමුවන්නේ බුද්ධ ජීවිතයේ එතිහාසික තත්ත්වයයි. එහි වර්ණනා බහුල බවක් දක්නට නොමැත. සංදුර්ධි පාතිහාරය පුද්ගලය අතියින් සිමා වී ඇති අතර මායාවී වරිත ලක්ෂණ දක්නට නොමැත. එහෙත් මහායාන ධම්යෙහි බුද්ධ වරිතය දේවතාරෝපණයකින් සාතිය හක්තියකින් වර්ණිතය. මෙම අර්ථයෙන් නම් අවධාන ග්‍රන්ථ වඩාත් සම්පූර්ණ වත්තන් මහායානයටයි. පාලි අවධිකරාවන්ට අනුව වුවද මුදුෂු උත්තම, අනුත්තර, අපහුරුපුග්‍රහ අස්ථාය, අසාධාරණ මත්‍යාන්‍යයකි. උත්තන්සේ තම අධ්‍යායයට අනුව දතුපුතු සියල්ල දත්ත. ප්‍රාවක්ෂින් දම් මායියට යොමු කරවීමේ<sup>38</sup> ක්‍රම තුනක් උපයෝගි කරගනිනි. ඉදින්පාරිභාරිය සංදුර්ධි පුද්ගලය කිරීමෙන්, ආ දේසනා පාරිභාරිය අනායන්ගේ සිතුරි දැන ගැනීමෙන්, අනුසාසනා පාරිභාරිය - වාරිතානුකූලව ධම්ය දේශනා කිරීමෙන් යැනුයි. මේ ක්‍රම තුනෙන් තුන් වැන්ත උත්තන්සේ බහුලු පෙයෙළ කළ බව අවශ්‍ය ග්‍රන්ථවල දැක්වේ.

ධම්ය ජීවිතයේ උත්තමාර්ථය ලෙස ගන්නා මානව විශිය ස්වභිය ධම්යේ ශාන්තාවරිය අනුත්තකාෂ්ට, මෙදිලි ස්වභාවය ඇති, අයෙකු ලෙස හැඳින්වීමට ප්‍රිය කරති. අවධාන සාහිත්‍යය ද මෙකි තත්ත්වයට වඩාත් තැක්කිරිය. බුද්ධ ජීවිතයේ මායාවී වරිත ස්වභාවයන්, බුද්ධදේශ්ව ස්වභාවයන් වර්ණනා කිරීමට ඇතැම් අවධාන ග්‍රන්ථ යොමු වී ඇත. මහාසාංඝික ලෙසෙක්තරවදින්ට අයත් මහා වස්තු අවධානය බුද්ධ දේවත්වය ප්‍රිය කරයි. මවුන්ගේ අතිලාභය වූයේ<sup>39</sup> ලොකිකත්වය ඉක්ම වූ බුද්ධ ජීවිතයක් තිරිමටයි. මායාවී ස්වරුපයකට අනුවත්තය කිරීමයි. මේ තිසා තම මතය සනාථ නිරීමට අවශ්‍ය සාධක සොයුමින්, එය ස්ථුත කිරීමේ උපාය යොදුමින් අදාළ කරුණු සම්පාදනය කර ඇත. ලෙසෙක්තරවදින් බුද්ධ

ගරීරය - මහෙම්වය කායකැයි තහවුරු කිරීමට ගන්නා උපකුම සහ පුද්ගලයන් ආවාර්ය<sup>40</sup> එස්. බක්මිලේ විමර්ශනයට ලක් වී ඇත. මහායාන මුද්‍යසමයේ ප්‍රධාන විෂයයක් බවට පත් වූ ත්‍රිකාය සිද්ධාන්තය පිළිබඳ මූලයන් මතා වස්තු අවධානයෙහි හමුවේ. සරවාතිවදින්ට අයත් අවධාන ග්‍රන්ථයන්හි මෙය සිද්ධාන්ත රැහෝ කරා ප්‍රවත් හමුවන්නේ නම් ජාය මානුයක් පෙනෙයි. එබැවින් ක්‍රමයන් වර්ධනයට පත් මහා වස්තුවෙහි අඩංගු ත්‍රිකාය ලක්ෂණ පසු කාලීන එකතුවකැයි තිශ්වය කළ හැකිය.

බුදුරුදුන්ගේ රුපකායන් ධම්කායන් පිළිබඳ සඳහන් කිරීම අද්‍ර වශයෙන් දැව්‍යාචනයෙහි හමුවේ. තරාගත රාත්තිරාණයන් පසු උත්තන්සේ රුපකායන් වැඩි සිටිනු දැකීමට ප්‍රාණකොටකරුණ අරෙක්ෂා කරයි. ඔහු තම ගුරුවරයාගෙන් පුදෙක් තරාගත ධම්කාය ගැන ඉගෙන ගෙන තිබුණි. (ප්‍රාණ කොටකරුණවදානය) දැව්‍යාචනයන් ම තවත් උදා : නම් උපගුරුන් දේවිරයන් වහන්සේ වරයාගේ මැවිමක් ලෙස බුදුරුදුන්ගේ රුපකාය දරුණතය කිරීමයි. මේ අවස්ථාවන් හැර පුරාතන අවධානයන්හි ත්‍රිකාය සංකල්පය පිළිබඳ කවත් අවස්ථා සුළුවන්නේ නම් ඉකා විරුල වශයෙනි. මහායානයෙහි දැයුණුවට පත් මෙම සංකල්පය<sup>41</sup> පෙරවාදි ත්‍රිකාය ග්‍රන්ථාගත ඇතැම් කරුණු ආශ්‍යයන් ප්‍රහවය වත්තට ඇතැයි ද ඇතැමක් සිතියි. ඒ සඳහා පාදක කරගනු ලබන සුනු පායයක් සංපුක්ත ත්‍රිකායන් උදිඛිත කෙරේ.

හගවතොතාමිනි පුතෙකා ඔරසො මුඛතොතා ජාතො  
ධම්මභාෂා දම්මතිබිතොතා දම්මතායාදා ඉති. තං කිස්ස හේතු?  
තරාගත තස්ස හෙතං අධිවිතනා දම්මකායා ඉතිනි. මුහුමකයා  
ඉතිනි. දම්මතුතොතා ඉතිනිනි. (සං. පු. නි. II. 221 පිටුව. පිටස)

ඉහත දේශනා පායය හා සන්ස්ක්‍රිතයන් කිරීම පිළිය මහාවස්තු අවධානයෙහි ඇතුළත් ග්‍රෑන්කයක් පහත දක්වේ.

ලොකානුවත්තා මුද්ධා අනුවරතන්ති ලොකිකම්  
පුදුජ්‍රතිමනුවත්තින් යථා ලොකොත්තරාමිය  
සන්ස්ක්‍රිත නාම සම්මුද්ධාන වෙවානා විද්‍යාගත මලො  
වේශිලේ කනක වේශිබාහේ එජා ලොකානුවත්තා

(මහාවස්තු 131 - 134 පිටු)



හක්තිමත් මිතිපුන් සඳහා ඔවුන්ගේ වත්දයන්ට පාතුවන වස්තුව හෝ පුද්ගලයා දැකුම්කු , ආකර්ශනීය, ගණසම්පත්න අපුරින් ඉදිරිපත් කළ යුතුය. එතිනායික වාචාවන්ට අනුව මුදුරුදුන්ගේ ගාරිඹක ද්රූගනය, දේහ ලක්ෂණ නිසැක වශයෙන් ම ආකර්ශනීය වූ යටුරුරුයකි. අවධානකරුවන් එම ලක්ෂණ අතිශයෙක්තියෙන් පරිපුරුණව ඉදිරිපත් කිරීම වූ කළේ ඔවුන්ගේ ඩමසම්ප්‍රදායයට නැතුම් විමති. දිව්‍යාවදානයේ බොහෝ කතාප්‍රවත්තල දත්තනට ලැබෙන පහත සඳහන් පායිය ප්‍රකාශය මුද්ධායිරය වණ්වත් කරයි.

දෙනිය මහා පුරුෂ ලක්ෂණ  
අහිත්‍යානුවත්තන ලක්ෂණ, බහාමුප්‍රහායුක්ත  
දහසක් පුරුෂයන් පැරද වූ රුම් පුක්ත  
ඇවේදින රත් පාතිතයක් වන් ....

මෙම වණ්නයන්ට අනුව අවධාන පත්‍ර අර්ථකරා ස්වරුපයේ සාහිත්‍යාකෘති හඳුන්වාදිය හැකිය. සාහිත්‍යාත්මක පෙනුම්න් මෙවා පාලි රාත්‍රකටයි කරා ධම්ම පදන්වායිකරා අදියට අතිශයින් සිංහ වෙයි.

අවධානගතකය ඇතැම් කතා පුවත් අවසන් කරන්නේ ගාස්ත්‍යන් වහන්සේට හික්ෂුන් විසින් ගෞරුව බහුමාන දැක්වීය යුතු බවට මුදුරුදුන් විසින් කරනු ලබන අවවායයකිනි. (අවධාන ගතක 21, 29, 35 කට්) මේ කරාවන්හි හික්ෂුන් වහන්සේලා අපට සිහිගන්වන්නේ මහායාන දැඟහුමක පුතුය වැනි තැන්වල බෝධියන්ත්ව වර්යාවෙහි යෙදෙන උතුමන්ය. දැඟහුමක පුතුයෙහි මුද්ධායිවාදනය යනු<sup>42</sup> සම්බෝධිපරාණයන් බෝධියන්ගේ ප්‍රකින්ඩ කාර්යය නම් වූ ශිලා මාත්‍රයේ ටක් අංගයකි. 43 දිව්‍යාවදානයෙහි ස්ථුප, වත්දනය, වෛත්‍ය, මුද්ධායු වත්දනය පිළිබඳ අවස්ථා විරුල වශයෙන් හමු වේ. දී. අ. 15)

මහායාන පුන්රුදයන්ගේ සාමාන්‍ය ලක්ෂණයක් නම් මුදුවරුන්ගේ පුද්ගල භාම බහුල කොට දැක්වීමයි. මහාවස්තු අවධානයෙහි මුද්ධානාම<sup>44</sup> සියයකට අධික සංඛ්‍යාවකි. ඒ අතර පුෂ්ප නමින් මුදුවරු කෙටි 3 කි. මහාවස්තුවෙහි ඇතුළත් මුද්ධානාම සියයක් මෙයෙය. පද්මාන්තර, ප්‍රදෙශාත, මාර්දිවත, කාශ්‍යප, ප්‍රත්‍යාප, කොළඹ්‍යාන්, සමන්තරුදේත, ජම්බුධිවත, ඉන්දුධිවත සම්බුද්ධි අදියයි. සෙසු පැරණි අවධාන ගුරුයන්හි මුද්ධානාම එපමණ හමු නොවේ. අවධානගතකයේ, හගිරිප, මුහුම්වත්ද, වත්ද, ඉන්දුමන, රත්නයිල, ඉන්දුධිවත, සෙමන්තරුපුරුණ විප්‍රේ කාශ්‍යප අදියයි. පාලි සාහිත්‍යයේ මුදුවරු 28

නමයි. අනාගත විශයෙහි මුද්ධානාම 10 කි. මෙම මුද්ධාවිශයන් තුළනාත්මකව අධ්‍යාපනය කිරීමෙන් පැහැදිලි වන්නේ පශ්චාත් කාලීනව ඇතිවූ සංවර්ධිත රුපය.

ක්‍රියෙනු යුත් 2 වන සියවෙස් තරම් දුරාතිනයේ සිට ස්ම්.ව. 18 වන සියවෙස තරම් අවිදුර අතිතය දක්වා සංවර්ධායයට පත් අවධාන සාහිත්‍ය අංගය මිශ්‍ර සංස්කෘතයෙන් හෝ දැදැඩ සංස්කෘත හාමාවන් රවනා කර ඇත. සංස්කරණ කරන ලද යුත්ත් සංඛ්‍යාවට වඩා අන්විටත් වශයෙන් පවත්නා යුත්ප්‍ර රාජියක්ද වේ. මෙම ලේඛනයෙහිදී අවධානයන්හි මුඛ්‍යලක්ෂණ කිහිපයක් අපගේ විමර්ශනයට බඳුන් විය. කම්ම - පුනර්භවය, බෝධිසත්ත්ව - පාර්මිතා සංක්ලේප, මුද්ධානුස්මාති ආදී තවත් විෂයන් යුතුනය කරගත් මෙම සාහිත්‍යාංශය තවදුරටත් අධ්‍යාපනයට යොමුවිය යුතු විෂයයි.



- සමන්තපායදිකා - බාහිර නිදාන කරා
- සාසනවිංස - දුනිය සංසිහිත්තානා
- "It is a compilation which may have began in the second century B.C." Forward P. Xi, The Mahavastu Vol. I, translated by J.J. Jones, Published by pali tex society, London - 1973
- මහාවස්තු, පුෂ්ප වෙළම III එ. 328
- අවධානගතක - ප්‍රස්කාවනා එ. 24. ඩේ.එඩ්. ස්පෙයර
- සුත්‍ය ගෙය, ව්‍යාකරණ, ගාරෝදානාවදානකම් ඉතිවාත්තකං නිදානා වෛප්පලාං. ව සජ්‍යනකම් උපදෙශාදුත්තෙනා දෙමේ, ද්වාද්‍යාංගමිදාං වට්. තරිභා ආලාක, බෙරෙදා සංස්කරණය. එවු 35.
- සඩ්ං. එව හිදා සුත්තං ගෙයාං වෛයාකරනා ගාරා උදානා ඉතිවාත්තකං ජාතකං ආභා දෙම්ම. වෙද්ලුලත්ති නවජ්‍යපෙස්දාං - සමන්ත පාස්දිකා - නිදාන කරා
- දිව්‍යාවදාන - හැදින්වීම එව VIII, සංස්කරණය, කොට්ඨේ සහ තෙයිල් ආර්ය මහායාසිංහා. ලොකාරුවරුදිනා. ඔද්‍යදේසිංහා. පායින විනායිටන සහ මහාවස්තුවේ ඇදී මහාවස්තු නිදාන ගාරා වෙළම 0 1 එව. 2 එඩ්. බක්මි, 1970
- History of Buddhism by Bustan, part I, P. 35, 1931
- අවධානගතක - වෙළම II, එ. 118. ඩේ. එඩ්. ස්පෙයර
- දුපවිංස ගාරා 45 - 47 එ. 37. සංස්කරණය එම්. මල්බින්බර්ග, ආයියානු, අධ්‍යාපන සේවය, නවදිල්ලි. 1992
- See. Introduction to the Mulasarastivada Vinyavastu, p. VI, Ed. S. Bagehi, 1967

14. Date of Vasubandu 420 - 500 A.D. J. Takakusu, ERE, Vol. XI, P. 198
15. Literary History of Sanskrit Buddhism. Chapter V.P. 28, by J.K. Nariman
16. Pussion, Mahavestu, ERE. Vol. III P. 328
17. Mahavagga, P. 10 - 23, Devnegeri Pali Series. J. Kasyap. 1956
18. Mahavastu Vol. I, Introduction P. XX - XXIII, R Basak, Sanskrit Cottedge, Calcutta, 1963
19. Mahavastu. Introduction , P. VI - VII. S. Bagehi, 1967
20. දැව්චවදාන - 20 - කහකවරණවදානම්  
33 - ගෘරුදුලකණීවදානම්
21. Aspects of Buddhist Sanskrit, Article By Alex Craymam, Varamosi 1993.
22. Introduction P. 2  
Buddhist Hybrid Sanskrit Grammes, F. Edgerton.
23. - එම -
24. මහාවද්‍යු, වෙතම I, හැඳින්ටිම, ප. 2, රේ.රේ. ජේන්ස්, ලන්ඩන්, 1952
25. මූල්ලවය - 5. 33 න්. රි. එස්.
26. ඉන්දියානු සාහිතය ඉනිහාසය. වෙතම II ප. 294, එම. වින්ටරනිටිස්
27. අවදානගතක ප්‍රජාතාවනා ප. VII, රේ. එස්. ස්පෙයර
28. - එම -
29. බොහෝ අවදානයන්හි හමුවේ.
30. සුගතවදාන I. 32 ගේලෝකය
31. අවදානගතක - 100 වැනි අවදානය
32. දැව්චාවදානය - 13 වැනි අවදානය
33. අවදානගතක ප්‍රජාතාවනා, ප. II, රේ. එස්. ස්පෙයර
34. පාලි ගුත්සයන්හි සුමති යනු සුමෙදයි.  
බලන්න - දැංකර - සුමෙධ - පාලි සංඛ්‍යානාම ශබ්ද කෙරේය, මහාචාර්ය ණ. මලලඳුකර
35. දැව්චාවදාන 18 වන අවදානය
36. අවදානගතක - 21, 29, 35 අවදාන
37. සුගතාවදාන - පරිවත් 5 සිට ඉදිරියට
38. දිසනිකාය , 34, මල්ස්සිමනිකාය 4. 6. 77 සුනු
39. හැඳින්ටිම, මහාවද්‍යු ප. 2 එස්. බක්මි
40. සංයුත්ත තිකාය , II P. 221 න්. රි. එස්.
41. මහායාන මුද්‍රය පි. 136, තලිනාක්ෂ ද්‍රැන්
42. දො 'සං ප්‍රමුදිකායා... බේරියිසන්ස්ලැංචලෝ ස්ථීරා: සන්..... මහා ප්‍රතිධානානි ... දැඟහුමකසුනු ප. 9 - 10
43. ධමිනා බෙඟ මුද්‍රයානා... සගවතු... තේවකා... දියමාණාන් ස්ථාපයකා... කේශධානු ස්ථුරා හවන්ති
44. මහාවද්‍යු තිදාන ගායා.